



## කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අධ්‍යේෂ අධ්‍යාපන කේත්දය

වාණිජ හා කළමනාකරණ අධ්‍යාපන පිටපත

වාණිජ විද්‍යාවේදී (විශ්ව) උපාධි සිව්වන වසර පරීක්ෂණය (බාහිර) -2011

2013 අගෝස්තු /සැප්තැම්බර

### BCOME 4025 - මූල්‍ය කළමනාකරණය

ප්‍රශ්න සංඛ්‍යාව : 07

කාලය : පැය 03 දි

මිනැම ප්‍රශ්න පහකට (05) පිළිතුරු සපයන්න.

01. සියලුම මූල්‍ය කළමනාකරණ තීරණ ඉලක්ක ගත වනුයේ එක් අද්විතීය අරමුණක් ලෙසකර ගැනීම පිණිසය. පැහැදිලි කරන්න.

(මුළු ලකුණු 20)

02. අ. මුදලේ කාල වටිනාකම යනු කුමක්ද ?

(ලකුණු 04)

- අං. ජීවිත රුකුණ ශිවිසුමකට අනුව රුකුණයාට අද පටන් වසර 20 ක් තුළ නිෂ්චිත මුදලක් රුකුණ සමාගමට ගෙවීමට සිදුවන අතර 20 වන වර්ෂයේ සිට අග සිට ඉදිරි වසර 10 ක කාලයක් දක්වා වාර්ෂිකව රු. 100,000 බැහින් ප්‍රතිලාභ ලැබේ. ° වාර්ෂික වැළැ පොලී අනුපාතිකය 12 % නම් රුකුණයා විසින් ගෙවිය යුතු වාර්ෂිකයක අගය ගණනය කරන්න.

(ලකුණු 08)

- අං. සිංහරා සමාගම විසින් අවසන් වරට ගෙවූ ලාභාංශය එක් කොටසකට රු. 4 දි. සමාගම විසින් රේලය වර්ෂ දෙකෙදී එහි ලාභාංශ 20 % කින් ඉහළ දමන අතර ඉන්පසු සමාගමේ ලාභාංශ වර්ධන අනුපාතිකය 10 % මට්ටමේ ස්ථාවරව පවතිනු ඇත. සිංහරා සමාගමේ අවශ්‍ය කරන ප්‍රතිලාභ අනුපාතිකය 12 %නම් මෙම කොටසක අද වටිනාකම කියද ?

(ලකුණු 08)

(මුළු ලකුණු 20)

03. ඇල්ගා සමාගමේ මූල්‍ය ප්‍රකාශන පහත දැක්වේ.

2013.12.31 දිනට ගේෂ පත්‍රය.

	රුපියල්	රුපියල්
<u>වත්කම්</u>		
දේපල, පිරියන හා උපකරණ		500,000
<u>ඡ්‍යෙම වත්කම්</u>		
මුදල	100,000	
වෙළඳ සුරකුම්පත්	200,000	
තොගය	<u>300,000</u>	
මුළු ජගම වත්කම්		600,000
මුළු වත්කම්		<u>1,100,000</u>
<u>වගකීම් සහ ස්කන්ධය</u>		
දිගුකාලීන වගකීම්	200,000	
ඡ්‍යෙම වගකීම්	100,000	
		300,000
<u>අධිතිකරුවන්ගේ ස්කන්ධය</u>		
සාමාන්‍ය කොටස (නාමික අය රු 1 යි)	100,000	
කොටස අධි මිල	500,000	
රඳවාගත් ලාභය	200,000	800,000
මුළු වගකීම් හා ස්කන්ධය		<u>1,100,000</u>

## ඇල්ගා සමාගම

2013.12.31 දිනත් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශය.

	රුපියල්
ඉද්ධ විකුණුම්	10,000,000
විකුණු හාන්ඩ වල පිරිවැය	<u>6000,000</u>
දාල ලාභය	4,000,000
මෙහෙයුම් වියදම්	(1,000,000)
බදු පෙර ලාභය	3,000,000
ආදායම් බදු (50%)	(1,500,000)
ඉද්ධ ආදායම	<u>1,500,000</u>

අමතර තොරතුරු වශයෙන් තොටසක වෙළඳපල මිල රු. 150 හා මුළු ලාභාංශ රු. 600,000 සපයා ඇත.

පහත දැක්වෙන අනුපාත ගණනය කරන්න.

- |    |      |                        |     |                   |
|----|------|------------------------|-----|-------------------|
| අ. | i.   | ඡ්‍යෙම අනුපාතය,        | ii. | ක්‍රේඛික අනුපාතය  |
|    | iii. | තොග පිරිවැටුම් අනුපාතය | iv. | ණය/ස්කන්ධ අනුපාතය |

v. කොටසක පොත් අයය,

vi. කොටසක ඉපයීම්

vii. සේකන්දරිය මත ප්‍රතිලාභය

viii. කොටසක ලාභාංග හා ලාභාංග ගෙවීම් අනුපාතය.

(මුළු ලකුණු 20)

04. a. ආයෝජන කළමි තාක්ෂණ භාවිතා කරමින් කාර්යක්ෂම සුරකුම්පත් ආයෝජන කළමික් තෝරාගන්නා ආකාරය සාකච්ඡා කරන්න.

(ලකුණු 08)

- a. ඉවත් කළ හැකි සහ ඉවත් කළ තොගැකි අවධානම් අතර වෙනස් කම් කවරේද ?

(ලකුණු 05)

- a. ප්‍රාග්ධන වත්කම් මිල කිරීමේ ආකෘතිය (CAPM) යනු කුමක්ද ? එහි ඇති උපක්ෂේපනයන් කවරේද ?

(ලකුණු 07)

(මුළු ලකුණු 20)

05. a. හොඳ ආයෝජන ඇගයීම් කුමයක ලක්ෂණ කවරේද ?

(ලකුණු 05)

- a. ඔබ රන්දිය සමාගමේ මූල්‍ය විශ්ලේෂකයකු වේ. මූල්‍ය කළමනාකරු විසින් x හා y යන ප්‍රාග්ධන ආයෝජන දෙකක් අයය කිරීමට ඔබට යොමු කර ඇත. ව්‍යාපෘති දෙකේම පිරිවැය රුපියල් මිළියන 10 ක් වන අතර ව්‍යාපෘති දෙකේම ප්‍රාග්ධන පිරිවැය 10 %කි. ව්‍යාපෘතින්ගේ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් පහත පරිදි වේ.

අපේක්ෂිත ගුද්ධ මුදල් ප්‍රවාහයන්

වර්ෂය	x ව්‍යාපෘතිය	y ව්‍යාපෘතිය
0	10,000	- 10,000
1	6,500	3,000
2	3,000	3,500
3	3,000	3,900
4	1,000	4,500

ඔබ විසින්

- a. ව්‍යාපෘති දෙක සඳහාම ගුද්ධ වර්ථමාන අයය (NPV) හා අනුපාතිකය (IRR) ගණනය කරන්න.

- a. ව්‍යාපෘතින් අනෙකානා වශයෙන් බහිජ්කාර වෙනම් ඔබගේ නිරද්‍රේශ්‍ය කුමක්ද ?

(ලකුණු 15)

(මුළු ලකුණු 20)

06. अ. संवेदिनायकत प्राग्दिनये शिरिवैद्य संकल्पये आत्म वैदिकत्वम् पूर्णदीपि करन्त.

(लक्ष्य 04)

आ. विविध प्रवेषयन्स यत्तेन्स चक्षन्दिये शिरिवैद्य गणनाय करन्त लेन्तेन्स केसेद्द?

(लक्ष्य 10)

आ. विविध प्रवेषयन्स यत्तेन्स चक्षन्दिये शिरिवैद्य गणनाय करन्त लेन्तेन्स केसेद्द?

(लक्ष्य 06)

(मुल लक्ष्य 20)

07. पहन मात्राका यत्तेन्स केविच सवहन्स लियन्त.

अ. उवन्त्कल नेहाजैकि अविद्यानाम

आ. अनेयनाम विदयन्स लिहित्कारक विषापात्ति

आ. औद्दले परिवर्पिन विक्षय

उ. कारक प्राग्दिनाय

र. औल्य कलमनाकरणये कार्ययन्स

(शक्ति केविचकत लक्ष्य 04 बोर्डिंस )

(मुल लक्ष्य 20)